

**පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිමත්භාවය පිළිබඳ
විමර්ශනාත්මක අධ්‍යයනයක්**

An Exploratory Study of Job Satisfaction of Piriven Teachers

මධුගල්ලේ සුදුත්ත හිමි

Abstract

Piriven education is proof of pride in traditional education. In modern times, piriven education has suffered a certain setback. A factor affecting that is the lack of satisfaction of Pirivena teachers. Human resource is the most important factor for the success of any organization. Keeping them satisfied is a must to get maximum support and commitment from it. Therefore, in this research, attention is focused on asking about the satisfaction of teachers working in piriven institutions. The main objective is to inquire about it and make necessary suggestions. The specific objectives of this research are to identify the teacher's satisfaction with the current staff, to inquire about the factors that cause it, and to present the necessary suggestions. For this purpose, the three-factor theory of satisfaction presented by Dinhm and Scott is used. The research was conducted following Convergent/parallel Mixed Methods under the mixed research method. Questionnaires were used to collect data and quantitative data analysis was done using percentages, graphs, tables, and figures, and qualitative data analysis was done through descriptive analysis and thematic analysis. As a result of the research, it was revealed that the level of satisfaction of the teacher is as low as 29% without the division of lay and clergy. And having a human-friendly environment, being evaluated for teacher performance,

and having the freedom to express one's ideas and suggestions can be mentioned as factors affecting the teacher's satisfaction. Factors that moderate satisfaction includes staff collaboration, development of principal's leadership roles, size of facilities, etc. Poor student performance, lack of professional development opportunities and social recognition, career uncertainty, and unnecessary interference by authorities are the unsatisfying factors of Teacher. And proposals have been presented in this research for improving the satisfaction of Piriven teachers.

Keywords:- Pirivena, Pirivena Teacher, Job Satisfaction, Three-Factor Theory

හැදින්වීම

සංචිතයක, ආයතනයක සාර්ථකත්වය හා එලදායිතාව රඳා පවතින ප්‍රධාන සාධක අතර හෝතික සම්පත හා මානව සම්පත සූචිතේශ වේ. එයිනුද හෝතික සම්පතට වඩා මානව සම්පත ඉතා වැදගත් වේ. එලදායි නිෂ්පාදන ක්‍රියාත්මක තුළ හැකි මානව සම්පත සතුව ඇති ගක්තින්, දැනුම, කුසලතාවන් හා අත්දැකීම් ආදිය සංචිතයක සාර්ථකත්වයට එක හෙළාම උපයෝගී වීම එහි සූචිතේශතාවයි.

එම අනුව ඕනෑම සංචිතයක ඇති වටිනාම සම්පත මානව සම්පතයි. එනම් සංචිතයක සේවය කරන සේව්‍ය සේවක පිරිසයි. එම නිසා කළමනාකරණ සේව්‍යයේ සූචිතේශ මානාකාවක් ලෙස මානව සම්පත් කළමනාකරණයට වැඩි අවධානයක් යොමු වී ඇත.

මානව සම්පත් කළමනාකරණයේ මූලික කාර්යයන් කිහිපයක් ලෙස රැකියා නිර්මාණය, රැකියා විශ්ලේෂණය, රැකියා තාප්තිය වර්ධනය, මානව සම්පත් සැලුසුම්කරණය, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, කාර්යඥල ඇගයීම ආදිය පෙන්වා දිය හැකිය. එම අනුව අධ්‍යාපන ආයතනවල ද මෙම ත්‍රියාවලිය සිදු කළ යුතු අතර එහි සාර්ථකත්වයට ද කළමනාකරණය ඉතා වැදගත් වේ. මෙහිදී අධ්‍යාපන ආයතනයක් වන පිරිවෙන්වල සේවය කරන ගුරුවරුන්ගේ රැකියා තාප්තිය විමසා බැලීම සිදු කෙරේ.

සාමිත්‍ය විමර්ශනය

කළමනාකරණ කේතුය තුළ දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද බහුල ව පරෝධීයන සිදු වී ඇති මාත්‍රකාවක් ලෙස රැකියා තාප්තිය හැඳින්විය හැකි ය. එහිදී විවිධ ආයතන පදනම් කර ගෙන එනම් කරමාන්ත ගාලා, අධ්‍යාපන ආයතන වැනි ස්ථාන පදනම් කරගෙන පරෝධීයන විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බව පරෝධීයන පිළිබඳ අධ්‍යාපනයෙන් අනාවරණය වේ.

ඒ අතර රැකියාවල තාප්තිමත් භාවය මැනීම සඳහා හරස්බරුග් විසින් ද්වී සාධක න්‍යාය නමින් න්‍යායයක් ද පරෝධීයනානුසාරයෙන් ඉදිරිපත් කර ඇති බව එව්.එම්. වන්ද්සේකර (2019) දක්වා ඇතු. එය පහත වගුවෙන් දැක් වේ.

අහිජ්‍රේරණ සාධක (Motivation Factors)	සනීපාරක්ෂක සාධක (Hygiene Factors)
I. කාර්ය සාධන ඉලක්ක කරා ලාභ වීම (Achievement)	I. ආයතනයේ ප්‍රතිපත්ති (Company Policy)
II. වැඩ ප්‍රමාණය (Work Content)	II. අධික්ෂණය (Supervision)
III. වගකීම (Responsibility)	III. වැඩ කිරීමට අදාළ පැවුම් (Working conditions)
IV. පිළිගැනීම (Recognition)	IV. අන්තර පුද්ගල සම්බන්ධතා (Interpersonal relationship)
V. උසස්වීම් සඳහා ඇති ඉඩ කඩ (Growth)	V. වැටුප, තත්ත්වය, ආරක්ෂාව (Salary, Status and security)

වගුව 1 - හරස්බරුගේ ද්වී සාධක න්‍යාය

මෙම හරස්බරුගේ ද්වී සාධක න්‍යායය විවිධ ආයතනවල රැකියා තාප්තිය මැනීමට ප්‍රධාන ආකෘතියක් ලෙස පරෝධීකයන් යොදා ගත් ආකාරය දිස් වේ. ඒ අනුව සෞඛ්‍ය සේවාවල තාප්තිමත් භාවය මැනීම සඳහා (Timmreck, 2001; Cahill, 2011) යොදා ගත් ආකාරය මෙන්ම හෙද රැකියා තාප්තිය මැනීම සඳහා (Best & Thurston, 2004; Kacel et al., 2005) යොදා ගන්නා ලද ආකාරය ද භදුනාගත හැකි ය.

නමුත් අධ්‍යාපන ශේෂුත්‍රයේ දී ගුරුවරුන්ගේ රකියා තාප්තිය මැනීමට මෙම ද්වීතීය සාධක න්‍යායය සංවර්ධනය කරමින් ත්‍රිත්ව සාධක න්‍යායයක් ඕස්ට්‍රේලියාවේ ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය පිළිබඳ පරේශ්‍රණ සිදු කර ඩින්මැජ් හා ස්කොට් විසින් (Dinham, S. and Scott, C., 1998) ඉදිරිපත් කර ඇත.

- ## 1. ବ୍ୟାକ୍ ପାଠ୍ୟ ମୂଳ କାର୍ଯ୍ୟ (Core business of teaching factors)

(କିମ୍ବା ଜୀବନ ମେଲିରେ, ପାଦପାଦିତ ଜୀବନରେ ଆଧୁନିକ)

- ## 2. පාසල් මට්ටමේ සාධක (School level factors)

(පාසල් නායකත්වය, පාසල් පරිසරය, තීරණ ගැනීමේ ක්‍රියාවලිය, පාසල් යටිතල පෙනුසකම්, පාසල් කිරීම් නාමය)

3. අධ්‍යාපන පද්ධති හා සමාජීය සාධක (System level/societal factors)

(පැවත් ඇති කාර්යභාරය හා අධ්‍යාපනයේ වෙනස්වීම්වල බලපෑම, ගුරුවරයාගේ සමාජ තත්ත්වය හා ස්වභාවය, දක්ෂතා පදනම මත උසස්වීම ලබා තිබූ)

(Dinham, S. and Scott, C., 1998).

යනු එම තිත්ව සාධක න්‍යායයයි. ඩින්හැම් සහ සේකාටි දෙදෙනා ස්ව පර්යේෂණයෙන් දක්වන්නේ ඕස්ට්‍රොලිඩ්‍යාවේ ගුරුවරුන් වඩා තාප්තිමත් භාවයට පත්ව ඇත්තේ වෘත්තීය සංවර්ධනයට ඇති අවස්ථා භා ශිෂ්‍ය සාධනය යන සාධක කෙරෙහි ය. සමාජයෙන් පාසලට ඇති පිළිගැනීම භා විදුහල්පතිගේ ක්‍රියා කළාපය කෙරෙහි මධ්‍යස්ථාන තාප්තියක් ප්‍රකට වන බවත් ගුරුවරයාගේ සමාජ තත්ත්වය භා ජනමාධ්‍ය තුළින් ගුරුවරයාගේ ප්‍රතිරූපය කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳ දැඩි ලෙස අත්තිමත් බවත් අනුවරණය කරති.

‘පාසල් සහ දිස්ත්‍රික් නායකත්වය සහ නවක ගුරුවරුන්ගේ රැකියා තාප්තිය: පාසල් සංස්කෘතියේ බලපෑම’ පිළිබඳ මැතිවි එක්ස්. ජේස්ස් ඇතුළු පිරිස (2016) විසින් කොළඹම්බියාවේ මැස්ටුසේස්ටි ප්‍රාන්තය ආගුරෙන් සිදු කරන ලද පර්යේෂණයක් සඳහා ඩින්ජුම් හා ස්කෝර්කාට් (1998) විසින් දක්වන ලද ක්‍රිත්ව සාධක න්‍යායය යොදා ගෙන ඇත. නවක ගුරුවරුන්ගේ රැකියා තාප්තියට පාසල් සංස්කෘතිය විශේෂයෙන් ම සහයෝගිතා ක්‍රියාකාරකම් සහ පරිපාලකයින්ගේ ක්‍රියාකාරකම් බලපාන බව නිගමනය වන අතර අනෙක් කාර්ය මණ්ඩල ගුරුවරුන් සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීමට හැකි වීම කාර්යයන් පහසු කර ගැනීමට හේතු වූ බවත් එවැනි පාසල් සංස්කෘතිය තාප්තියට සාධකයක් වූ බවත් අනාවරණය කර ඇත.

ගුරුවරුන්ගේ රැකියා තාප්තියේ ස්වභාවය හා ඒ කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන ලද රණවක (2006) කථිතර දිස්ත්‍රික්කයේ පාසල් 13කින් ගුරුවරුන් 155ක නියැදියක් යොදා ගෙන ඇත. එහිදී ඔහු අනාවරණය කරනුයේ, ගුරුවරුන්ගේ රැකියා තාප්තිය ඉහළ මට්ටමක පවතින බවත් ඒ සඳහා ගුරු මණ්ඩලය හා පවත්වන අන්තර් සම්බන්ධතා හේතු වන බවත් ය. අඩුම තාප්තියක් සඳහා බලපාන සාධක ලෙස දිජ්‍යු සම්බන්ධතා, වෘත්තීය පුහුණු වැඩ සටහන්, වැඩි දුර අධ්‍යාපනය හා උසස්වීම ලබා දෙන ආකාරය යනාදිය අනාවරණය කර ඇත.

කප්පාගොඩ (2013) ගුරුවරුන්ගේ තාප්තිමත් හාවයට බලපාන සාධක විමසමින් සිදු කරන ලද පර්යේෂණයක දී ඒ සඳහා බලපාන සාධක කිහිපයක් හඳුනාගෙන ඇත. ඒ අතර, විදුහල්පතිගේ විත්තවේකි බුද්ධිය ප්‍රධාන වන බව ඔහු දක්වා ඇත. එම සාධකය මත ගුරු තාප්තිය පදනම් වන බව පැහැදිලි කරයි.

‘සංවිධාන කාර්ය සාධනය කෙරෙහි රැකියා තාප්තියෙහි බලපෑම: ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිතන සංස්ථාව ඇසුරෙන්’ මනාශා තරංගනී සහ ආරියරත්න හේරත් (2015) විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය කරනුයේ රැකියා තාප්තිමත් හාවය සංවිධානයේ කාර්ය සාධනය කෙරෙහි බලපෑමක් ඇති කරන බවයි. එම නිසා සේවක තාප්තිමත් හාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දක්වයි.

එලෙසම මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය අධ්‍යයනය කිරීමට පණ්ඩිතරත්ත හා විශේෂන්දර (2015) බින්හුම් හා ස්කෙටැට් විසින් ඉදිරිපත් කරන ලද ත්‍රිත්ව සාධක න්‍යාය උපයෝගී කර ගෙන ඇත. එහිදී මවුන් අනාවරණය කරනුයේ සමාජීය හා පාසල් මට්ටමේ සාධක සහ මුළුන්ගේ වෘත්තීය සංවර්ධන අවස්ථා පිළිබඳ සැහිමකට පත් නොවන බවයි.

රජයේ පාසල් ගුරුවරුන්ගේ සේවා තාප්තිමත්භාවය හා ඒ කෙරෙහි බලපාන සාධක: කුලියාපිටිය බවහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආසුරින් ඩ්බ.එම්.ඩ්බ.එම්. විශේෂිංහ (2019) විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වනුයේ වැටුප, අතිකාල දීමනා, නිල නිවාස, ලබා දෙන මූල්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගුරුවරුන් තාප්තිමත් නොවන බවයි. එලෙසම සේවක ණය, රක්ෂණ ප්‍රතිලාභ, වැටුප් රහිත විදේශීය නිවාඩු, වෘත්තීය නිපුණතා සංවර්ධනය සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳ ව මධ්‍යස්ථා තාප්තිමත් භාවයක් දක්වන බව නිගමන ලෙස ඉදිරිපත් කර ඇත.

ද්විතීයික පාසල්වල සේවය කරන උපාධිඛාරී ගුරුවරුන්ගේ රැකියා තාප්තියේ ස්වභාවය පිළිබඳ අනුරාධපුර හා පොලොන්නරු දිස්ත්‍රික්ක මූලික කර ගනිමත් වනසිංහ (2020) විසින් පර්යේෂණයක් සිදු කර ඇත. එහිදී උපාධිඛාරී ගුරුවරුන්ගේ රැකියා තාප්තිය වෙනස් වන බවත් ගුරු වෘත්තීය නිසා අනාගත බලාපොරොත්තු සංශ්ලේෂණ කර ගැනීම පිළිබඳ අවිනිශ්චිත හැඟීමකින් ගුරුවරුන් කටයුතු කරන බවත් අනාවරණය කර ගෙන ඇත. එමෙන්ම ගුරු-සිසු අන්තර් පුද්ගල සම්බන්ධතා ව ගුරුවරුන්ගේ රැකියා තාප්තියට ඉහළ බලපැමක් සිදු කරන බවත්, වැටුප, විදුහල්පති නායකත්වය, ගුරු-ගුරු අන්තර් පුද්ගල සම්බන්ධය, ගුරු විදුහල්පති අන්තර් පුද්ගල සම්බන්ධය සහ උසස්වීම යන සාධක රැකියා තාප්තියට බලපාන බවත් මවුන් දක්වා ඇත.

මේ ආදි වගයෙන් ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය මැනීම සඳහා දේශීය වගයෙන් මෙන්ම විදේශීය වගයෙන් ද විවිධ පර්යේෂණ පාසල් තුළ හා වෙනත් ආයතන ආග්‍රයෙන් ද සිදුව ඇති බව මනාව ගමන වේ. නමුත් පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සේවයෙහි යෙදෙන ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය පිළිබඳ අධ්‍යයනය කිරීම අවම මට්ටමක පවතින බවත් පැහැදිලි වේ.

පර්යේෂණ ගැටලුව හැදින්වීම

නෙතන ශ්‍රී ලංකාවේ කියාත්මක වන අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් වන පිරිවෙන් ආයතනයන් හි ගුරුවරයා වෙත යොමු වන අවධානය ඉතා අවම මට්ටමක පවතී. පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ පෙරට වඩා යම් ආකාරයක පසුබලක් ද විශාල වේ. ඒ සඳහා බලපාන එක් සාධකයක් ලෙස පිරිවෙන් හි ඉගැන්වීම් කාර්යයෙහි නියුලෙන ගුරුවරයා තම වෘත්තීය තාප්තිමත් භාවයෙන් තොරව කටයුතු කිරීම දැකිය හැකි ය. මුළුන් වෙනත් වෘත්තීයකට අවස්ථාව ලැබුණු විගස පැවැදි-හිහි බෙදයකින් තොරව පිරිවෙනෙන් ඉවත් වීමේ ස්වභාවයක් විනිශ්චය වේ. එලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර ඉවත් වීම පිරිවෙන් හි අධ්‍යාපනය ලබන ඕනෑම අභ්‍යන්තරීය අධ්‍යාපනයට දැඩි ලෙස බලපෑම් සිදු කරන අතර පිරිවෙන් එලදායිතාවයට ද දැඩි ලෙස බලපෑම් ඇති වේ.

එනැම් ආයතනයක සාර්ථකත්වය රඳා පවතිනුයේ මානව සම්පත මත ය. එය තහවුරු කරමින් අහමඩ් ඇතුළු පිරිස (2012) දක්වනුයේ, 'තාප්තිමත් සේවකයා තම ආයතනයේ රඳී සිම්මින් ආයතනයට උපරිම සේවය කිරීමට උත්සාහ වන අතර අතාප්තිමත් සේවකයා වෙනත් රැකියා සෞයමින් අවස්ථාව ලැබුණු විගස ආයතනයෙන් පිටවීමට සූදානම් සිටී. අමතරව තාප්තිමත් භාවය සේවක අහිප්පේරණයේ තීවුතාව වැඩි කරමින් සේවක ගුණාත්මක භාවය හා එලදායිතා මට්ටම ඉහළ නංවයි.' යනුවෙනි. ඒ අනුව ආයතනය මානව සම්පත කෙතරම් බලවත් ද යන්න මැනවීන් ගම්‍ය වේ.

එම නිසා පිරිවෙන් ගුරුවරයා පිරිවෙන් හි රඳවා තබා ගැනීම සඳහා සහ පිරිවෙන් අධ්‍යාපනයේ අධ්‍යාපනය සාධන මට්ටම ඉහළ නැංවීමට වෘත්තීය තාප්තිමත් භාවය හා සම්බන්ධ ගැටලු නිරාකරණය කළ යුතු ව ඇති.

පාසල් පද්ධතිය හා සම්බන්ධ ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය පිළිබඳ පර්යේෂණ කිහිපයක් සිදු කර ඇති නමුත් පිරිවෙන් ගුරුවරයා කෙරෙහි අවධානය යොමු වීමක් තොමැති. එහෙයින් 'පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිමත් භාවය ක්වර ආකාරද' යන්න විමසීම පර්යේෂණ ගැටලුව වේ.

පරශේෂණ අරමුණු

පිරිවෙන් අධ්‍යාපන ආයතනවල කාර්යයෙහි නියුත් ‘පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිය විමසා බැලීම හා යෝජනා ඉදිරිපත් කිරීම’ මෙම පරශේෂණයේ ප්‍රධාන අරමුණු වේ. එය අධ්‍යාපනය කිරීම සඳහා සුවිශේෂ අරමුණු වැනි 3ක් ගොඩනගන ලදී.

1. වර්තමාන පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිය විමසීම,
2. වර්තමාන පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තියට හේතු වන සාධක විමසා බැලීම,
3. පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිය වර්ධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම

යන මෙම සුවිශේෂ ප්‍රශ්න අධ්‍යාපනය කරමින් ‘පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තිමත් හාවය විමසීම හා ඒ සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම’ යන ප්‍රධාන අරමුණු සාධනය කර ගැනීමට අපේක්ෂිත ය.

පරශේෂණ ක්‍රමවේදය

මෙම පරශේෂණය ප්‍රමාණාත්මක හා ගුණාත්මක පරශේෂණ ක්‍රමවේද ද්‍රව්‍යම එක් වූ ‘මිශ්‍ර පරශේෂණ’ ක්‍රමවේදය යටතේ දියත් කෙරේ. ඒ අනුව රස් කරන දත්ත මිශ්‍ර කිරීම ආකාරය හෙතුම (6) සිදු වන බව තෙව්සෙල්ගේ අදහසය (Creswell et al., 2012).

- අභිසාරී සමගාමී පිරිසැලසුම (සමගාමීව එකතුන් කිරීමේ පිරිසැලසුම) (Convergent/ parallel Mixed Methods)
- පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම (Explanatory sequential Mixed Methods)
- ගවේහැනය මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම (Exploratory sequential Mixed Methods)

- මධ්‍ය ප්‍රචණ / ගිල්ලවන ලද පිරිසැලසුම (Embedded Mixed Methods)
- පරිණාමන පිරිසැලසුම (Transformative Mixed Methods)
- බහු පියවර පිරිසැලසුම (Multiphase Mixed Methods).

මෙම පර්යේෂණයේ දී භාවිත කරනුයේ 'අනිසාරී සමාජම් පිරිසැලසුම සි.' (Convergent/ parallel Mixed Methods). එහිදී ප්‍රමාණාත්මක දත්ත භා ගුණාත්මක දත්ත වෙන වෙනම රස් කර, එම දත්ත වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කරමින් එම දත්ත සසඳුම් න් අර්ථකථනය සිදුවේ.

පර්යේෂණයේ නියැදිය ලෙස පිරිවෙන් ගුරුවරුන් 125ක් යොදා ගත් අතර සම්භාවිතා නියැදි ක්‍රමයේ අභ්‍යු නියැදිකරණය යටතේ නියැදියට අවශ්‍ය පිරිවෙන් ගුරුවරුන් තෝරා ගත්තා ලදී. එහිදී පිරිවෙන් හි සේවය කරන පැවිත්‍ර ගුරුවරුන් 73 ක්, ගිහි ගුරුවරුන් 52 ක් වශයෙන් සමස්ථ නියැදිය 125 ක් තෝරා ගත්තා ලදී.

දත්ත රස් කිරීමට ප්‍රශ්නාවලියක් ගුරුවරුන්ට ලබා දුනි. එම ප්‍රමාණාත්මක දත්ත විශ්ලේෂණය සඳහා Excel මඟ්‍යාංශය යොදා ගත් අතර විස්තරාත්මක විශ්ලේෂණය හරහා අර්ථකථනය කරන ලදී. එමත්ම ගුණාත්මක දත්ත විශ්ලේෂණයට තෝමා විශ්ලේෂණය ද යොදා ගත්තා ලදී.

පර්යේෂණයේ වැදගත්කම

වර්තමානයේ පසුගාමී ලක්ෂණ සහිත ව පිරිවෙන් අධ්‍යාපනය ක්‍රියාත්මක බව දැකිය ගැනී ය. එයට පිරිවෙන් කළමනාකරණයේ ස්වභාවය එක් හේතුවකි. කළමනාකරණයේ දී අවධානය යොමු වන ප්‍රධාන මාත්‍රකාවක් වන රැකියා තෘප්තිමත්භාවය පිළිබඳ සොයා බලා එළා ඇසුරෙන් අවශ්‍ය පිළියම් ඉදිරිපත් කරමින් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙම පර්යේෂණය උපයෝගී වේ.

Calimeris (2016) දක්වන ආකාරයට රැකියා තෘප්තිය හා ශිෂ්‍ය සාධනය අතර ධනාත්මක සම්බන්ධතාවයක් තිබෙන බව තහවුරු වේ. එම නිසාවෙන් පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහ පිරිවෙන් අධ්‍යාපනයේ ඉදිරි පැවැත්ම සඳහා පිරිවෙන් ගුරුවරයා තෘප්තිමත් ව පිරිවෙන් ආයතන තුළ රඳවා තබා ගත යුතු ය.

එමෙන්ම පූජ්පකුමාරි (2018) තම පර්යේෂණයකින් නිගමනය කරනුයේ තෘප්තිමත් සේවකයා වඩා වෙනස මහන්සි වී කටයුතු කරමින් ආයතනික කාර්ය සාධනය වැඩි දියුණු කිරීමට උත්සාහවත් වන බවයි. ඒ අනුව සංවිධානයේ යහපැවැත්ම සඳහා තෘප්තිමත් ගුම බලකායක් නිරමාණය වීම සංවිධානයේ සාර්ථකත්වයට නිසැකවම හේතු වේ. එබැවින් ආයතනවල සමස්ත කාර්ය සාධනය සේවකයාගේ තෘප්තිමත් භාවය මත රඳා පවතී. ඒ අනුව පිරිවෙන් ආයතනවල ගුරුවරුන්ගේ තෘප්තිමත් භාවය පිරිවෙන් ආයතනවල සාර්ථකත්වයට හා එලදායිතාවට දැඩි ලෙස සම්බන්ධ බව තහවුරු වේ.

මේ ආදි වූ පර්යේෂණවලින් තහවුරු වන ආකාරයට පිරිවෙන් අධ්‍යාපනයේ සාර්ථකත්වයට හා එලදායිතාව සඳහා පිරිවෙන් ගුරුවරයා තෘප්තිමත් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ව පවතී. එවන් පසුබෝමක මෙම පර්යේෂණයෙන් පිරිවෙන් ගුරුවරයාගේ තෘප්තිමත් භාවය විමසා බලා එහි දී ඇති ගැටුලුකාරී කරුණු අනාවරණය කරමින් ඒ සඳහා ගත හැකි ත්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. එයින් පිරිවෙන් ආයතනවල ගුරුවරයාගේ තෘප්තිමත් භාවය ඉහළ නංවා පිරිවෙන් හි එලදායිතාවය ද ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතේ. එය මෙම පර්යේෂණයේ වැදගත්කම වේ.

සාකච්ඡාව

1. වර්තමාන පිරිවෙන් ගුරුවරයාගේ රැකියා තෘප්තිය

පර්යේෂණ නියැදිය ලෙස යොදා ගත් පිරිවෙන් ගුරුවරුන් ප්‍රධාන වශයෙන් ගිහි හා පැවැදි වශයෙන් කොටස් දෙකකි. පැවැදි ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය වගුව 2න් පැහැදිලි වේ.

	තරුව	පැවිදි ගුරු ප්‍රතිශත අගයන්	ගිහි ගුරු ප්‍රතිශත අගයන්	තාප්ති මට්ටම හා ප්‍රතිශත අගයයන්		
				තාප්ති මට්ටම	පැවිදි ගුරු ප්‍රතිශත අගයන්	ගිහි ගුරු ප්‍රතිශත අගයන්
5	ඉතා තාප්තිමත්	11	8.6	තාප්තිමත්	32.9	24.2
4	තාප්තිමත්	21.9	15.6			
3	මධ්‍යස්ථාපි	39.8	34.5	මධ්‍යස්ථාපි	39.8	34.5
2	අනාප්තිමත්	20.5	17.2	අනාප්තිමත්	27.3	41.3
1	ඉතා අනාප්තිමත්	6.8	24.1			
		100	100		100	100


වගුව 2 - වර්තමාන පිරිවෙන් පැවිදි හා ගිහි ගුරුවරයාගේ රකියා තාප්තිය

මේ අනුව පිරිවෙන් පැවිදි ගුරුවරුන්ගේ රකියා තාප්තිය 73ක් වූ පැවිදි ගුරු නියැදියෙන් 32.9%ක් තරම් අඩු මට්ටමක පවතින බවත් තාප්තිමත් හාවයෙන් හෝ අනාප්තිමත් හාවයක් නොමැතිව 39.8% ක් ද අනාප්තිමත් පැවිදි ගුරුවරුන් 27.3%ක් ද සිටින බව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව බහුතරයක් ගුරුවරුන් තාප්තිමත් බවක් නොමැතිව මධ්‍යස්ථාපි ආකාරයෙන් සේවය කරන බව අනාවරණය වේ.

පිරිවෙන් හි සේවය කරන ගිහි ගුරුවරුන් 52ක නියැදියක් තොරා ගන්නා ලද අතර ගිහි ගුරුවරුන් 24.2%ක් තරම් අඩු ප්‍රමාණයක් සිටින බවත් 34.5%ක් මධ්‍යස්ථාපි ආක්‍ර්‍මණයක් දරන බවත් 41.3% ක් තරම් විශාල ප්‍රමාණයක් අනාප්තිමත්ව සේවය කරන බවත් අනාවරණය වේ.

පැවිදි ගුරුවරුන්ට සාපේක්ෂව ගිහි ගුරුවරුන්ගේ තාප්තිමත් හාවය අඩු අගයක් ගන්නා බවත් අනාප්තිමත් ගුරු සංඛ්‍යාව පැවිදි ගුරුවරුන්ට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවත් මෙම තොරතුරුවලින් අනාවරණය වේ.

සමස්තයක් ලෙස පිරිවෙන් ගුරුවරයාගේ තාප්තිමත් හාවය පහත ප්‍රස්ථාරය 1න් පැහැදිලි වේ.



ප්‍රස්තාරය 1 - පිරිවෙන් ගුරුවරයාගේ තාප්තිමත් බව

එම් අනුව තාප්තිමත් පිරිවෙන් ගුරු සංඛ්‍යාව 29%ක් වන අතර මධ්‍යස්ථානීය තාප්තියක් ඇති ගුරු සංඛ්‍යාව 37% ක් ද අතාප්තිමත් ගුරු ප්‍රතිශතය 34% ක් බව ද පැහැදිලි වේ. ඒ අනුව බහුතරයක් පිරිවෙන් ගුරුවරුන් තාප්තිමත් භාවයකින් හෝ අතාප්තිමත් භාවයකින් තොරව කටයුතු කරන අතර තාප්තිමත් ගුරු සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් අතාප්තිමත් ව සේවය කරන බව ද මෙම තොරතුරුවලින් පැහැදිලි වේ.

එමෙන්ම සේවා කාලය සමග ගුරු තාප්තිය විමසීම ද යෝගාතය. වසර 6ට අඩු සේවා කාලයක් සහිත ගුරුවරුන් 66%ක් ද සේවා කාලය 6ට වැඩි ගුරුවරුන් 34%ක් ද නියුතියට ඇතුළත් විය.

එහිදි නියුතියෙන් සේවා කාලය අවු. 6ට අඩු පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය හා සේවා කාලය අවු. 6ට වැඩි ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය පහත වගුව 3න් දැක්විය හැකි ය.

	තාප්තිමත් ප්‍රතිග්‍රය	මධ්‍යස්ථා ප්‍රතිග්‍රය	අතාප්තිමත් ප්‍රතිග්‍රය	එකතුව
සේවා කාලය අවු. ට අඩු ගුරුවරුන්ගේ තාප්තිය	30 %	38%	32%	100%
සේවා කාලය අවු. ට වැඩි ගුරුවරුන්ගේ තාප්තිය	26%	37%	37%	100%

වගුව 3 - සේවා කාලය අනුව ගුරුවරුන්ගේ තාප්තිමත් භාවයේ වෙනස

සේවා කාලය අවු. ට අඩු ගුරුවරුන්ගේ තාප්තිමත් බව 30% ක් වන අතර සේවා කාලය අවු. ට වැඩි ගුරුවරුන්ගේ තාප්තිමත් බව 26% කි. ඒ අනුව ගුරුවරුන්ගේ සේවා කාලය හා තාප්තිමත් භාවය අතර විශාල වෙනසක් නොමැති බව පෙනේ. එමෙන්ම මධ්‍යස්ථා තාප්තියක් ඇති ප්‍රතිග්‍රය ද වැඩි වෙනසකට ලක් වී නොමැත. අතාප්තිමත් ප්‍රතිග්‍රය සේවා කාලය අවුරුදු ට අසු ගුරුවරුන්ගේ තාප්තියට සාපේක්ෂව සේවා කාලය අවුරුදු ට වැඩි ගුරුවරුන්ගේ සූජ්‍ය වර්ධනයක් පෙන්නුම් කෙරේ.

ඒ අනුව සමස්තයක් වගයෙන් තාප්තිමත් ප්‍රතිග්‍රය හා අතාප්තිමත් ප්‍රතිග්‍රය දළ වගයෙන් වෙනස් වී ඇත. එසේ වූව ද පොදුවේ සේවා කාලයේ බැඳීමකින් තොරව සියලු ගුරුවරුන්ගේ තාප්තිය අවු බව අනාවරණය වේ.


2. වර්තමාන පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තාප්තියට හේතු වන සාධක

ගුරුවරුන්ගේ තාප්තියට බලපාන ප්‍රධාන සාධක 3ක් ඩින්හැම් හා ස්කේට් (1998) ඉදිරිපත් කර ඇත. මෙම පර්යේෂණයේ අනාවරණ එම සාධකවලට වෙන් කර මෙහිදී ඉදිරිපත් කරනු ලැබේ.

I. ඉගැන්වීම ආග්‍රිත සාධක

පර්යේෂණයෙන් අනාවරණය කරගත් කරුණු ඩින්හැම් හා ස්කේට් දක්වන ගුරු තාප්තියට බලපාන පළමු සාධකය වන

ඉගැන්තිම ආණිත සාධකවලට අදාළ වන ආකාරය මෙහිදී ඉදිරිපත් කෙරේ.



ප්‍රස්තාරය 2 - පිරිවෙන් ඉගෙන ගන්නා සිපුන්ගේ සාධන මට්ටම පිළිබඳ තාප්තිමත් බව

ඒ අනුව ශිෂ්‍ය සංවර්ධනය හෙවත් සිපු සාධනය පිළිබඳ පිරිවෙන් ගුරුවරයාගේ තාප්තිය ප්‍රස්තාරය 2ක් දැක්වේ.

ඒ අනුව ශිෂ්‍ය සාධන මට්ටම පිළිබඳ තාප්තිමත් ගුරුවරුන් 27%ක් සිටින අතර අනාප්තිමත් ගුරුවරුන් 30%ක් ද මධ්‍යස්ථා මතයක සිටින ගුරුවරුන් 43% ක් ද සිටින බව පැහැදිලි වේ. ඒ අනුව ශිෂ්‍ය සාධනය පිළිබඳ පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්තිමත් හාවය යම් අඩු මට්ටමක පවතින බව අනාවරණය වේ.

එමෙන්ම ගුරුවරයාගේ වෘත්තිය සංවර්ධනයට පිරිවෙනෙන් ලැබෙන දායකත්වයට ලැබූණු ප්‍රතිචාර අනුව නියැදියෙන් 66.95% ක ප්‍රතිඵලයක් ඒ සඳහා දිනාත්මක බලපෑමක් ඇති කළ බවත් 33.05% ක් වෘත්තිය සංවර්ධනයට පිරිවෙනෙන් දිනාත්මක බලපෑමක් ඇති

තොවුණු බවත් දක්වා ඇත. ඒ අනුව වෘත්තීය සංවර්ධනයට ලැබුණු ධනාත්මක බලපෑම යම් ඉහළ මට්ටමක පවතින මෙයින් අනාවරණය වේ.

එමෙන්ම තවත් ඉගැන්වීම ආග්‍රිත සාධක ලෙස සිසු උනන්දුව ප්‍රමාණවත් තොවන බව, සිසු විනය පිළිබඳ ගැටුප් ආදිය ද ගුරු අත්ථීයට හේතු වී ඇති බව අනාවරණය වේ.

II. පාසල් මට්ටමේ සාධක

වින්හැම් හා ස්කේට් විසින් ඉදිරිපත් කරන දේවන සාධකය වන පාසල් මට්ටමේ සාධකවලට අදාළව පිරිවෙන් ගුරුවරයාගේ තාප්තිය පිළිබඳ හඳුනාගත් අනාවරණ කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී සිදු වේ.

■ කාර්ය මණ්ඩල සහයෝගිතාව පිළිබඳ තාප්තිය

ගුරුවරයාගේ රැකියා තාප්තියට සේවා කාර්ය මණ්ඩලයේ සහයෝගිතාව බෙහෙවින් බලපාය. ඒ අනුව පිරිවෙන්වල සේවය කරන ගුරුවරුන්ගේ සහයෝගිතාව වගුව 4න් පැහැදිලි වේ.

ඒ අනුව බහුතරයක් ගුරුවරුන්ගේ මතය අනුව පිරිවෙන් ගුරුවරුන්ගේ සහයෝගිතාව මධ්‍යස්ථාන ආකාරයෙන් පවතින බව පැහැදිලි වේ. ගුරුවරුන් විවිධ කාර්යයන්වල නියැලි සිටින විට හා අනෙකුත් අවස්ථාවන්වල දී එකිනෙකා සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව ද ඇතැම් කාර්ය මණ්ඩල අතර සහයෝගිතාව අඩු ස්වභාවය ද නිරික්ෂණය වේ.

ප්‍රශ්නය	තාප්ති මට්ටම	ප්‍රතිශත අගයයන්
1. පිරිවෙන් කාර්යයන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී එකිනෙකාගේ සහයෝගිතාව	තාප්තිමත්	28
	මධ්‍යස්ථානීය	48
	අත්තාප්තිමත්	24
එකතුව		100
2. පිරිවෙන් කාර්ය මණ්ඩල එකිනෙකාට ගොරව කිරීම	තාප්තිමත්	40
	මධ්‍යස්ථානීය	40
	අත්තාප්තිමත්	20
එකතුව		100

වගුව 4 - පිරිවෙන්වල සේවය කරන ගුරුවරුන්ගේ සහයෝගිතාව

■ වෘත්තීය සංවර්ධනය ආශ්‍රිත සාධක

පිරිවෙනෙන් වෘත්තීය සංවර්ධනය සඳහා සහාය ලබා දීම ද මෙහිදී විමසා බැලිය යුතුය. ඒ අනුව,


- විවිධ පායිමාලාවන් සඳහා සහභාගී වීමට පිරිවෙන් ගුරුවරුන්ට අවස්ථා ලබා දී ඇති බව නියැදියෙන් 51.95% ක් ප්‍රතිවාර දක්වා ඇත.
- ජාතික හෝ රාජ්‍ය මට්ටමේ සම්මන්ත්‍රණවලට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇති බව 20.1% ද
- අධ්‍යාපන සුදුසුකම් වර්ධනයට විවිධ පායිමාලා හා උපාධි ආදිය සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇති බව 30.75% ද
- වෙනත් අධ්‍යාපන ආයතන සම්ග ජාල ගත වීමේ අවස්ථාව ලබා දී ඇති බවට 12.55% ක් ද
- පර්යේෂණ සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව 30.4% ක් ද වශයෙන් ප්‍රතිවාර දක්වා ඇත.

ලේ අනුව පිරිවෙනෙන් ගුරුවරයාගේ වෘත්තීය සංවර්ධනයට ලබා දෙන සහයෝගය යම් ආකාරයක අවම මට්ටමක පවතින බව මෙම දත්තවලින් නිරීක්ෂණය වේ.

■ පිරිවෙන් හොතික පරිසරය ආශ්‍රිත සාධක

මෙහිදී නියැදියෙන් ලැබුණු ප්‍රතිචාර අනුව ප්‍රස්ථාරය 3න් පැහැදිලි වන්නේ පිරිවෙන්වල පහසුකම් ප්‍රමාණවත් නොවන බවට ගුරු නියැදියෙන් 35.2% ක් ද ප්‍රමාණවත් බවට 20.8% ක් ද මධ්‍යස්ථාව ඇති බවට ගුරුවරුන් 44% ක් ද ප්‍රතිචාර දක්වා ඇති බවයි.

ලේ අනුව පිරිවෙන් සඳහා ඇති පහසුකම් මධ්‍යස්ථාව ආකාරයෙන් පවතින බව මෙයින් අනාවරණය වේ.



ප්‍රස්ථාරය 3 - පිරිවෙන් පහසුකම් ප්‍රමාණවත් බව

එමෙන්ම පිරිවෙන් ස්ථානය මානව හිතකාමී පරිසරයකින් යුත්ත බවට ගුරු නියැදියෙන් 46.9% ක් ප්‍රතිචාර දක්වා ඇති අතර එසේ නොවන බවට 20.8% ක් ද මධ්‍යස්ථාව බවට 32.3% ක් ද වගයෙන් ප්‍රතිචාර දක්වා ඇත. ලේ අනුව පිරිවෙන් ආයතන මානව හිතකාමී පරිසරයකින් සමන්වීත බව ප්‍රතිචාර අනුව පැහැදිලි වේ.

■ ගුරු කාර්ය සාධනය ඇගයීම

පිරිවෙන් ගුරුවරයාගේ කාර්යය සාධනය ඇගයීමට ලක්වීම ද තාප්තිය කෙරෙහි බලපාන සාධකයක් වේ. ඒ අනුව ගුරු නියැදියෙන් 33.75% ක් ප්‍රතිවාර ලබා දෙනුයේ ගුරු කාර්ය සාධනය ඇගයීමට ලක් නොවන බවත්, 66.25% ප්‍රමාණයක් ඇගයීමක් පිරිවෙනෙන් සිදු වන බවත් ය. ඒ අනුව බහුතර පිරිවෙන්වල ගුරු කාර්ය සාධනය ඇගයීමක් සිදු වන බව අනාවරණය වේ. එමෙන්ම එම ඇගයීම පිළිබඳ ගුරුවරුන් 61.65% ක් සැහිමකට පත් වන බවත් 38.35% සැහිමකට පත් නොවන බවත් වශයෙන් ප්‍රතිවාර දක්වා ඇත.

■ පරිවෙනාධිපති හිමියන්ගේ නායකත්වය පිළිබඳ ආකල්පය


ගුරුවරුන්ගේ තාප්තියට බලපාන තවත් පිරිවෙන් පරිසරය ආස්ථිත සාධකයක් ලෙස පිරිවෙන් අනාන්තර බලධාරීන්ගේ ක්‍රියා කලාපය දැක්වීය හැකි ය. ඒ අනුව පිරිවෙන් පරිවෙනාධිපතිවරුන්ගේ බලපෑම ඉහළ බව 17.6% ක් ප්‍රතිවාර දක්වා ඇති අතර 36.8% ක් එසේ බලපෑමක් නොමැති බව ද 45.6% මධ්‍යස්ථා ආකාරයේ බලපෑමක් ඇති කරන බව ද දක්වා ඇත. ඒ අනුව පිරිවෙන් පරිවෙනාධිපති බලපෑම සාමාන්‍ය ස්වරුපයක පවතින බව පැහැදිලි වේ.

තවද පරිවෙනාධිපතිවරුන්, ගුරුවරුන්ගේ මතයට සවන් දීමේ ස්වභාවය පිළිබඳ විමුණු ප්‍රශ්නයට ලැබූණු ප්‍රතිවාර අනුව 48.8% කට බොහෝ විට අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථා ඇති බවත් ඇතැම් අවස්ථාවල දී පමණක් ඒ සඳහා අවස්ථාව ඇති බවට 34.4% කුත් කලාතුරකින් අවස්ථාව ලැබෙන බව 7.2% කුත් කිසිම දිනක අවස්ථාව නොලැබෙන බව 9.6% කුත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ස්වකිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව බහුතරයක් පිරිවෙන්වල ඇති බව අනාවරණය වේ. මෙයින් පිරිවෙන් පරිවෙනාධිපතිවරුන්ගේ දැඩි බලපෑමක් හෝ එකාධිපති ස්වරුපයක් නොදිස්ථාන බවත් ප්‍රජාතනත්ත්වවාදී ස්වරුපයෙන් කාර්යයන් සිදු වන බවත් ගම්‍ය වේ.

පිරිවෙන් පරිසරය ආස්ථිත තවත් සාධක ලෙස කෘත්‍යාධිකාරී හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග, කෘත්‍යාධිකාරී බලතල අනිසි ලෙස හාවිතය, පිරිවෙන් සංවර්ධනය පිළිබඳ නොසලකා හැරීම

ආදිය ද පිරිවෙන් ගුරුවරුන්ගේ අතාප්තිය සඳහා බලපාන බව අනාවරණය වේ.

III. අධ්‍යාපන පද්ධති හා සමාජයීය සාධක



ප්‍රස්තාරය 4 - පිරිවෙන් ගුරුවරුන්ගේ ගුරු වෘත්තිය පිළිබඳ තාප්තිය

කින්හුම් හා ස්කෑට් විසින් ඉදිරිපත් කරන තෙවන සාධකය වන සමාජයීය සාධකය පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්තියට හේතු වී ඇති ආකාරය පහත ආකාරයෙන් දැක්විය හැකි ය.

ඒ අනුව පිරිවෙන් ගුරුවරයක් ලෙස සේවය කිරීම පිළිබඳ ආචම්බරයක් හෙවත් සතුවට පත් වන බව නියැදියෙන් 40% ක් ප්‍රතිවාර දක්වා ඇති අතර ආචම්බරයක් නොමැති බව 25.6% ක් ද මධ්‍යස්ථානීය යන ප්‍රතිවාරය 34.4% ක් ද වශයෙන් ප්‍රතිවාර ලබා දී ඇති බව ප්‍රස්තාරය 4න් පැහැදිලි වේ.

ඒ අනුව පිරිවෙන් ගුරු වෘත්තිය පිළිබඳ තාප්තිමත් නොවන පිරිසක් ද වන බව පෙනෙන අතර ඒ සඳහා බලපාන සාධකයක් ලෙස පිරිවෙන් ගුරුවරයාට සමාජයේ පිළිගැනීමක් හිමි නොවීම දක්වා ඇතේ. මවුන්ගේ අදහස් අනුව 'දහම් පාසල් ගුරුවරයෙකු තරමටවත් පිළිගැනීමක් හිමි නොවේ' යනුවෙන් දක්වන ආකාරයෙන් පැහැදිලි

වන්නේ සමාජ පිළිගැනීම නොමැති වීම දැක් ලෙස මානසිකව බලපා ඇති බවයි.

එමෙන්ම ලැබෙන වැටුප් ප්‍රමාණවත් නොවන බවත්, නිවාඩු සහ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ද තරමක් සැහීමකට පත් වන නමුත් පාසල් ගුරුවරයා හා සමාන මට්ටමේ ප්‍රතිලාභ ලබා දිය යුතු බවත් දක්වා ඇත.

පිරිවෙන් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවේම පිළිබඳ දැක් අත්ථේතිකර ස්වභාවයක් දැකිය තැකි අතර ඇතැම් ගුරුවරුන් පත්වීම ආරම්භයේ සිට විශ්‍රාම ගැනීම දක්වා ස්ථාන මරුවේම සිදු නොවී එකම පිරිවෙනක සේවය කිරීමට සිදු වන බව දක්වයි. ස්ථාන මාරුවේම පිළිබඳ ව විධිමත් ක්‍රියාවලියක් සිදු නොවන බව ඔවුන් දක්වන අතර එය රැකියා අත්ථියට හේතු වී ඇති බවත් අනාවරණය වේ. මෙහිදී විශේෂයෙන් ශිෂ්‍ය ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා ගැනීමේ දැක් ගැටුවක් පැන තැගී ඇති බව ලැබූණු දත්තවලින් ගම්‍ය වේ.

මෙට අමතරව අත්ථියට බලපාන සාධක කිහිපයක් අනාවරණය විය. ඒ අනුව,

- පිරිවෙන්වලට ගුරුවරුන් හා උපදේශකවරුන් බඳවා ගැනීමේ ඇති ගැටුව හා විනිවිද බවක් නොමැති වීම,
- පිරිවෙන් ඉහළ බලධාරීන් පත් කිරීමේ විනිවිද බවක් නොමැති වීම,
- බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හා අඩු අවධානය,
- පිරිවෙන් ඉගැන්වීම් කුමවේදය යාවත් කාලීන නොවීම,
- සිපුන් ප්‍රමාණය අඩු වීම,
- ගුරුවරුන්ගේ උසස්වීම් අවස්ථාවල විනිවිද බවක් නොමැති වීම,

■ ඉගැන්වීම සඳහා අවශ්‍ය පහසුකම් නොලැබේම

ආදි වශයෙන් ගැටුලු රාජියක් හඳුනා ගැනීමට හැකි වූ අතර ඒ සියලුළුක් ම පිරිවෙන් ගුරුවරයාගේ තාප්තිය කෙරෙහි දැඩි ලෙස බලපා ඇති බව හඳුනා ගත හැකි විය.

පර්යේෂණ අනාවරණය

රැකියාවෙන් තාප්තිමත් පිරිවෙන් ගුරු ප්‍රතිගතය 29% කි. අතාප්තිමත් ප්‍රතිගතය 34% කි. මධ්‍යස්ථා ප්‍රතිගතය 37% කි. ගුරුවරුන්ගේ සේවා කාලය අනුව ගුරුවරුන්ගේ තාප්තියේ ස්වභාවය වෙනස් වීමක් දැඩි ලෙස සිදු වී නොමැත. වසර කෙට අඩු සේවා කාලයක් සහිත ගුරුවරුන්ගේ තාප්තියත් සේවා කාලය 6 ට වැඩි ගුරුවරුන්ගේ තාප්තියත් දළ වශයෙන් සමාන මට්ටමක පවතී. එනම් සේවා කාලය 6 ට අඩු ගුරුවරුන්ගේ තාප්තිය 30% ක් ද සේවා කාලය 26% ක් ද වශයෙනි.

රැකියාවෙන් තාප්තිමත් පැවිදී ගුරුවරුන්ගේ ප්‍රමාණය 32.9% ක් තරම් අඩු ප්‍රතිගතයක් ගිහි ගුරුවරුන්ගේ 24.2% තරම් අගයක් වශයෙන් අවම මට්ටමක පවතින බවත් පැවිදී ගුරුවරුන්ට වඩා ගිහි ගුරුවරුන්ගේ තාප්තිය අඩු බවත් පැහැදිලි වේ.

සමස්ථ වශයෙන් පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්තිමත් භාවය අවම මට්ටමක පවතී.

පිරිවෙන් ගුරුවරුන්ගේ රැකියා තාප්තිය සඳහා බලපාන සාධක

තාප්තිමත් සාධක

- මානව හිතකාමී පරිසරයකින් පිරිවෙන යුක්ත බවත් ඒ පිළිබඳ ගුරුවරුන් 46% ක් තාප්තිමත් වන බවත් අනාවරණය විය.
- රැකියා තාප්තියට හේතු වන ගුරු කර්ය සාධනය අශේරීමට ලක් වන බවත් ඒ පිළිබඳ සැහීමකට පත් වන බවත් අනාවරණය විය.

- ස්වකිය අදහස් හා ගෝජනා ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ තෘප්තිමත් ස්වභාවයක් ඇති බවත් තහවුරු විය.

මධ්‍යස්ථා තෘප්තියක් සහිත සාධක

- පරිවේනාධිපති නායකත්ව භූමිකාව පිළිබඳ තෘප්තිමත් බව මධ්‍යස්ථා ස්වභාවයක් ගනී.
- සේවා කාර්ය මණ්ඩල සහයෝගිතාව පිළිබඳ 48% ක මධ්‍යස්ථා තෘප්තියක් පවති.
- පිරිවෙන්වල ඇති පහසුකම් පිළිබඳ මධ්‍යස්ථා තෘප්තියක් පළ විය.

අතෘප්තිමත් සාධක

ඕනෑමයාගේ සංවර්ධනයට සහාය දැක්වීමෙන් හා ඕනෑම සාධනය බැලීමෙන් ගුරුවරුන් තෘප්තිමත් වන නමුත් පිරිවෙන් ඕනෑමයාගේ සාධන මට්ටම අඩු බව නිරික්ෂණය විය. ඒ තුළින් තෘප්තිය නොලබන බව පෙනෙන්.

- වෘත්තීය සංවර්ධනයට අවස්ථාවන් අවම වශයෙන් ලැබෙන බවත් ඒ සඳහා තෘප්තිමත් බවක් ද නොවිය.
- කෘත්‍යාධිකාරී බලතල හා ක්‍රියා කළාපය පිළිබඳ අතෘප්තිමත් බවක් ප්‍රකාශ විය.
- පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවය කිරීමේ අභිමානය නොමැති බවත් ඒ සඳහා සමාජ පිළිගැනීම නැති වීම හේතුවක් බවත් අනාවරණය විය.
- ස්ථාන මාරුවේමේ කුම්වේදයක් නොමැති වීම අතෘප්තිකර වන බව ද ගම්‍ය විය.
- පිරිවෙන් අධ්‍යක්ෂකවරු සහ උපදේශකවරුන්ගේ පත්වීම් හා ක්‍රියාකළාපය පිළිබඳ දැක්වී අතෘප්තිකර ස්වභාවයක් නිරික්ෂණය විය.

මේ ආදි වූ සාධක පිරිවෙන් ගුරුවරයාගේ තෘප්තිය කෙරෙහි මෙන්ම අනාප්තිය කෙරෙහි ද බලපාන බව අනාවරණය වේ. සියලු සාධක ඩින්හැම් හා ස්කේට් (1998) ඉදිරිපත් කළ තිත්ව සාධක නාජායට අදාළ වන ආකාරයේ ඒවා බව ද දැක්විය හැකි ය.

මෙම අනාවරණවල සුවිශේෂ බවක් ලෙස බහුතරයක් ප්‍රතිචාර මධ්‍යස්ථා ස්වරුපයක් ගැනීම දැක්විය හැකි ය. එමෙන්ම තෘප්තිමත්, මධ්‍යස්ථා බව හා අනාප්තිමත් බව යන මට්ටම් 3ට 50% මට්ටමෙන් වැඩි අයයක් බහුතරයක් සාධකවලට නොලැබීම ද සුවිශේෂත්වයකි.

3. පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය තෘප්තිය වර්ධනය කිරීම සඳහා යෝජනා

පිරිවෙන් ගුරුවරයාගේ රකියාවේ තෘප්තිමත් හාවය වර්ධනය කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ හැකි ය. ඒ අතර,

- ගුරුවරුන් හා නිලධාරීන් පත් කිරීම සාධාරණව සිදු කිරීම හා දේශපාලන බලපෑම් උවත් කිරීම

ගුරු වෘත්තීයට බඳවා ගැනීම සාධාරණ ආකාරයෙන් කළ යුතු බවත් අධ්‍යක්ෂක, උපදේශක වැනි තනතුරු සාධාරණ හා විනිවිද බවකින් යුතුව සුදුස්සන් පත් කළ යුතු බවත් ගුරුවරුන්ට ඉහළට යැමෙම මාර්ගය සාධාරණ ලෙස විවෘත කළ යුතු බවත් මෙහිදී යෝජනා ලෙස ඉදිරිපත් හැකි ය.

- සමාන අයිතිචිකම වර්ධනය කිරීම

පිරිවෙන් ගුරුවරයාගේ හා පාසල් ගුරුවරයාගේ අයිතිචිකම හා වර්ප්‍රසාද සමාන ආකාරයෙන් පවත්වා ගත යුතු ය.

- ගුරු වෘත්තීය සංවර්ධන අවස්ථා ඇති කිරීම

පිරිවෙන් ගුරුවරයාගේ වෘත්තීය සංවර්ධනයට අදාළ වන ගුරු ප්‍රහුණු පායමාලාවලට සම්බන්ධ වීමට විධිමත් කියාවලියක් සැකසීම හා ඒ සඳහා දිරි ගැනීමේක් කළ යුතු ය. උපාධි පායමාලාවන් හා ගුරු විද්‍යාලවලට යොමු වීමට අවස්ථාව ලබා දී එම පුරප්පාඩුව සඳහා විධිමත් පිළියම් යොදා යුතු ය.

■ පිරිවෙන් ගුරු වෘත්තිය පිළිබඳ සමාජ පිළිගැනීමක් ඇති කිරීම

වර්තමානය වන විට පිරිවෙන් ගුරු වෘත්තිය පිළිබඳ සමාජ පිළිගැනීම ඉතා අඩු මට්ටමක පවතී. එය වර්ධනය කළ යුතු අතර ඒ සඳහා විධීමන් පිළියම් බලධාරීන් ඇති කළ යුතු ය.

■ පරිවේනාධිපති හා කෘත්‍යාධිකාරී තනතුරුවල වෙනසක් ඇති කිරීම

පරිවේනාධිපති හා කෘත්‍යාධිකාරී සතු ඒකාධිකාරී අධිබලතල අවම කළ යුතුය. රජය මගින් පරිවේනාධිපතිවරු බඳවා ගන්නා විධීමන් ක්‍රියාවලියක් ඇති කර විධීමන් අධික්ෂණයක් සිදු කළ යුතු ය.

■ පිරිවෙන් විෂය මාලාව හා ඉගැන්වීම් ක්‍රමවේද යාවත් කාලීන කිරීම

නුතන පිරිවෙන් විෂය මාලාව හා ඉගැන්වීම් ක්‍රමවේද සාම්ප්‍රදායික අයුරින් තවමන් පවතින අතර ඒ සඳහා නුතන ක්‍රමවේද හඳුන්වා දීමත් ඒ සඳහා ගුරුවරුන් පූහුණු කිරීමන් කළ යුතු ය.

■ පිරිවෙන්වල පහසුකම් වැඩි කිරීම

පිරිවෙන්වල පහසුකම් වර්ධනය කළ යුතුය. නවීන තාක්ෂණික උපාංග පිරිවෙන්වලට ලබා දීම හා නඩත්තු කිරීම, ගොඩනැගිලි ආදි ඉගැන්වීම් පහසුකම් වර්ධනය කිරීම ද කළ යුතු ය.

■ ගුරුවරුන්ගේ ස්ථාන මාරු කිරීම

ගුරු සේවා ස්ථාන මාරු කිරීම සඳහා විධීමන් වැඩි පිළිවෙළක් හඳුන්වා දිය යුතු අතර එය ගිහි පැවිදි හේදයකින් තොරව සාධාරණව ක්‍රියාත්මක කළ යුතු ය. සුදුසුකම් සහිත ගුරුවරුන් පිරිවෙන්වලින් පාසල්වලට මාරු කිරීම ද තෘප්තිමත් හාවය ඇති කිරීමට ගත හැකි යෝග්‍ය විසඳුමකි.

■ ගුරු වැටුප් වැඩි කිරීම

වැටුප් පිළිබඳ ඉතා අඩු තාප්තිමත් බවක් දැකිය හැකි අතර ඒ සඳහා කිසියම් දීමනාවක් ලබා දීම යෝගා වේ.

■ පිරිවෙන් ගුරු වෘත්තියේ ඇති අව්‍යාපිත්විතතාව ඉවත් කිරීම

පිරිවෙන්වල ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම නිසා පිරිවෙන් වැසියාමේ අවදානමක් ඇති බවත් එහෙයින් ගුරුවරුන්ගේ වෘත්තිය අව්‍යාපිත්විත ස්වභාවයක් ඇති බවක් අනාවරණය විය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගෙන මානසික තාප්තිය වර්ධනය කළ යුතු ය.

සමාලෝචනය

පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්තිය මැතිම සඳහා මෙම පර්යේෂණය සිදු කරන ලදී. එහිදී පිරිවෙන් ගුරුවරුන්ගේ තාප්ති මට්ටම ඉතා අවම මට්ටමක පවතින බවත් ඒ සඳහා බලපාන සාධක ලෙස රැකියා අව්‍යාපිත්විත බව, සමාජ පිළිගැනීමක් නොමැති වීම, ඉහළ තනතුරුවල පත්කිරීම්වල විනිවිද බවක් හා සාධාරණ බවක් නොවීම, ශිෂ්‍ය සාධනයේ දුර්වලතාවය, කෘත්‍යාධිකාරී හිමියන්ගේ අනිසි බලපැමූ හා අවිධිමත්, අත්තනෝමික වැඩි පිළිවෙළ, පරිවෙනාධිපති සේවය සඳහා සුදුස්සන් පත් නොකිරීම ආදිය ද හඳුනාගත හැකි විය. ඒ සඳහා යෝජනා ලෙස එම අත්ප්‍රතිමත් සාධක ඉවත් කිරීම හා සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය. එම අදාළ කරුණු උක්ත වාර්තාවේ දී විස්තරාත්මකව සාකච්ඡා කර ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

කුලසේෂන, කේ.ඩී. (1990). (සංස්). පාසල් කළමනාකරණ ව්‍යවහාර. මහරගම: ජාතික අධ්‍යාපන ආයතනය.

වන්දසේකර, එච්.එම්. (2019). සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය. කොට්ඨාව: සාර ප්‍රකාශන.

තරුගත්, මන්‍යා සහ හේරත්, ආරියරත්න (2015). සංවිධාන කාර්ය සාධනය කෙරෙහි රැකියා තාප්තියෙහි බලපැමූ: ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ තිවිධ තීක්ෂණ සංස්ථාව ඇසුරෙන්. Peradeniya Economics Research Symposium, 2015. <https://arts.pdn.ac.lk/econ/piers2019/proceedings2015.html>

වනසිංහ, කම්මින්ද (2005). සාර්ථක පර්යේෂණයක් සඳහා නියැදිකරණය. කොළඹ 10: එස්. ගොබලගේ සහ පහෙළදරයේ.

විලේසිංහ, බලි.එම.බලි.එම. (2019). රජයේ පාසල් ගුරුවරුන්ගේ සේවා තාප්තිමත්හාවය හා ඒ කෙරෙහි බලපාන සාධක : කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම කොට්ඨාසය ඇසුරින්. Journal of Social Statistics, Volume 06, Issue 02, December 2019.pp.1 <http://repository.kln.ac.lk/handle/123456789/22431>

Alshmemri, Mohammed. Lina Shahwan-Akl and Phillip Maude (2017). Herzberg's Two-Factor Theory. Life Sci J 2017;14(5):12-16]. ISSN: 1097-8135 (Print) / ISSN: 2372-613X (Online). <http://www.lifesciencesite.com> 3. doi: 10.7537/marslsj140517.03.

Arif, S., & Ilyas, M. (2013). Quality of work-life model for teachers of private universities in Pakistan. Quality Assurance in Education, 21, 282-298.

Arndt, A.D., Singhapakdi, A. and Tam, V. (2015). Consumers as employees: the impact of social responsibility on quality of work life among Australian engineers. Social Responsibility Journal, Vol. 11 No. 1, pp. 98-108. <https://doi.org/10.1108/SRJ-06-2013-0075>

Aziri, B. (2011). Job satisfaction: a literature review, Management Research and Practice, 3(4), pp: 77-86 [Online] Available from: <https://mrp.ase.ro/no34/f7.pdf>

Best, M. F., & Thurston, N. E. (2004). Measuring nurse job satisfaction. Journal of Nursing Administration, 34(6), 283–290.

Creswell, John W. (2012). Research Design (Forth Edition). California: SAGE Publications Ltd.

Dinham, S. and Scott, C. (2000). Moving into the third, outer domain of teacher satisfaction. Journal of Educational Administration. Vol. 38 No. 4, pp. 379 - 396. <https://doi.org/10.1108/09578230010373633>

Dinham, S. and Scott, C. (1998). A three domain model of teacher and school executive career satisfaction. Journal of Educational Administration, Vol. 36 No. 4, pp. 362-378. <https://doi.org/10.1108/09578239810211545>

Dunham, J. (1995). Developing Effective School Management (1st ed.). Routledge. <https://doi.org/10.4324/9780203425732>

Kacel, B., Miller, M., & Norris, D. (2005). Measurement of nurse practitioner job satisfaction in a Midwestern state. Journal of the American Academy of Nurse Practitioners, 17, 27–32.

-
- Matthew X. Joseph with Kori Alice Becht, Elizabeth Chamberland, Bridget Gough, Mark McManmon, and Michael Morris (2016). School and District Leadership and the Job Satisfaction of Novice Teachers: The Influence of School Culture. Retrieved from <http://hdl.handle.net/2345/bc-ir:106721> , On 24th of December 2022.
- Raddaha, A. H. A., Alasad, J., Albikawi, Z. F., Batarseh, K. S., Realat, E. A., Saleh, A. A., & Froelicher, E. S. (2012). Jordanian nurses' job satisfaction and intention to quit. *Leadership in Health Services*, 25(3), 216–231. <https://doi.org/10.1108/17511871211247651>
- Timmreck, T. C. (2001). Managing motivation and developing job satisfaction in the healthcare work environment. *Healthcare Manager*, 20(1), 42–58.
- Wanasinghe, W.A.M.G.P.K. and Wanasinghe, W.M.S. (2020). Examination of Job Satisfaction of Graduate Teachers in Secondary Schools. 13th International Research Conference: Paper ID: 20. General Sir John Kotewala Defence University. <http://ir.kdu.ac.lk/bitstream/handle/345/3043/pdfresizer.com-pdf-split%20%2810%29.pdf?sequence=1&isAllowed=y>.